

මහ දහ සිටු පුත් වන - සද්දර්ම රත්නාවලිය.

"ඒ සිටු පුත් තෙමේ බරුතැස අසු කෙලක් - 800,000,000 - වස්තු ඇති සිටු කුලයක උපත. එම නුවර අසු කෙලක් වස්තු ඇති කුලයක උපති කෙනෙකුත් උපන්න. වැඩිවීම පැමිණියවුන් ඔව්නොවින්න ම නිල කලන. කල් යෑමේ දී දෙපක්ශයේ ම දෙමව්පියෝ මලන. එක්කෝන හැර කෙලක් පමණ වස්තුව එක ම ගෙට විය."

800000000 800000000 = 1600000000 අප ගතින විදියට නම් අසු කෙල අසු කෙල - එකසිය අසු කෙල උපින් මෙහි එය එක් කෝන හැර කෙලක් වූයේ කවර නිත්‍රම ක්‍රමයකය අනුව දැයි මම නොදනිමි.

අද අප බහවිතා කරන (ඉ) ලක්කම් දහය අපට ලැබුණේ කවදා ද ? කෙසේ ද ? යන්න මම නොදනිමි. එය දන්නා කෙනෙකු ද මේ වන තෙක් සොයාගත නොහැකි විය. ඒ (ඉ) ලක්කම් දහය ඉන්දු - ඇරබි (ඉ) ලක්කම් බව කියති. පැරණි ඉංගිරිසි ලියවිලිවල ඇත්තේ රෝම ඉලක්කම් (අ - ඡඡ - ඡඡඡ - අඞ - ඞ - ඞඡ - ඞඡඡ - අඞ - ඞ) නිසා බටහිර මේ (ඉ) ලක්කම් ගියේ වැඩි ඇතක නො විය යුතුය. රොබට් නොක්ස් ගේ ලියවිල්ලේ ඇත්තේ ද රෝම (ඉ) ලක්කම් නිසා මේ ලක්කම් ඔහු නොඇත සිටින්නට ඇතැයි සිතමි.

"කපටය" ආදී ලක්කම් ක්‍රමයක් සකු මගද බාසා ලියවිලිවල තිබී ඇත.

- 1- සඳුනා ක - ට - ප - ය යන අකුරු හතරින් එකක්,
- 2- සඳුනා බ ඞ ප ර යන අකුරු හතරින් එකක්,
- 3- සඳුනා ග ඞ බ ල යන අකුරු හතරින් එකක්,
- 4- සඳුනා ස ඞ හ ව යන අකුරු හතරින් එකක්,
- 5- සඳුනා ඞ ඡා ම ෙ යන අකුරු හතරින් එකක්,
- 6- සඳුනා ව න ඡ යන අකුරු තුනින් එකක්,
- 7- සඳුනා ජ ට ස යන අකුරු තුනින් එකක්,

කාශි, ගාන, පාන, ද්‍රාඩ, මාග, වාක, හාද වැනි වචන ක්රී, ග්රීන, ත්රීන, ද්රීඩ, ම්රීන, හ්රීද යනුවෙන් නිවැරදිව නොක- ිනා ක්රූශි, හ්රූන, හ්රූන, ද්රූඩ, ම්රූන/ම්රීන, ව්රීන, හ්රීද/හ්රූද යනුවෙන් කියවන්නේ ඇයි ?



වි ක ධර්මබන්ධු

කාණ/කර්පර ලියා ක්රූර/කුරු යනුවෙන් ටාමන්/ට්රීරමන් ලියා ට්රූමන් / ට්රූමන් යනුවෙන් ට්රූකට/ට්රූකට, පුරන්සිස්/ප්රූන්සිස්, ඉරුකි/බ්රූන්කි ලියා ට්රූකට, ප්රූන්සිස්, බ්රූන්කි යනුවෙන් කියවන්නේ ඇයි ?

ය් ව්රීල් (ය ව ර ල අන්තය) යන අංශවලට -ඇ- එකතු වී හැඳෙන අකුරක් මිශ්‍ර සිංහලයේ දක්නට නැත යනු මගේ අදහසයි.

ක් ය් උ - කුපු / ක් ය් ඇ - කැප, ක් රී උ - කුර / ක් රී ඇ - ක්රී ?, ක් ලී උ - කලු / ක් ලී ඇ - කලූ, ක් ලී උ - කුලු / ක් ලී ඇ - ක්රී / ක් ලී ඇ යන සටහන අනුව -කුර- ශබ්ද කරන්නේ -ක්රූ- යනුවෙන් බව පෙනේ.

අපි අන්තය (ය ව ර ල ව ) සඳුනා නිර්මාණයක් කරමු.

ය/2 = ය අංශය = 3, ර/2 = ර අංශය = 6, ල/2 = ල අංශය = 3, ව/2 = ව අංශය = 9. දැන් අපට ක්ෂ, ක්රූ, ක්ලූ, ක්වූ ලිවීමේදී හැර මතු නොවේ. කැප, කැර, කැපූ, කැරූ. මෙහි දී 6 3 9 ගත්තේ වෙනත් ලකුණ යකුරු පුවරුවේ හැකි නිසාය. එවිට අපට (ය් අංශය) යංශය මෙමන් රංශය, ලංශය, වංශය යනුවෙන් ලකුණ හතරක් ම හැරේ.

මේ අවිලට මුල ර අංශය (රකාරාංශය) ු අකුරට යටින් ලිවීමය. ක්ර - කු ලිවිය හැකිය. ර උ - රූ නොවේ. ර උ - රූ කියවන්නේ රී උ - රූ යනුවෙනි. පැන්න මාරු කර 'ර' යන්නක් 'රූ' වෙනුවට තිබී නම් උ උ උ ලියන්නට බැර කමක් නැත. රූක, රූලි - රූක, රූලි වේ. රූව, රූද - රූව, රූද වේ.

දැන් ප්රූන්සිස්, ට්රූකට, බ්රූන්කි ලියවෙන්නේ පරූන්සිස්, ට්රූකට, බ්රූන්කි යන විදියටයි.

අය්ය් යන වචනය -එය්ය් යනුවෙන් ලිවීම -මහාසාවජීප අකුල කරුමයක් නොවේ. එවිට අය්ය් ඉය්ය් - අය්ය් කියා

# සුඛස් සිතිවිලි

## දස ලක්ස දෙසිය පනහ යනු දෙසිය පනස් (මිලියනය) මිලිනිය = 250 000 000 නො වේ.

වෙන්නේ නැත.

එහි / අය්යා, කෙය/කය්ය, පෙත/පය්ය, කෙල/කය්ය, දෙව/දය්ය, පෙය/පය්ය, කෙබ/බය්ය, මෙල/මය්ය අපට කියවෙන වචන නිවැරදි ව ලියවෙන්නේ මෙසේ ලියු විටය.

මා/අව් යන්නද එසේමය. මා/අව්, කොල/කව්ය, ගොම/ගව්, තොව/තව්, දොල/දව්ය, පොම/පව්, බොන/බව්, මොන/මව් යන වචන ද නිවැරදිව ලියවේ.

සකු වචනවලට පමණක් එ/මා යෙදිය යුතුය යන නීතියක් නැත. දෙමල, මුස්ලිම්, පරංහි, ලන්දේසි, ඉංගිරිසි, මැලේ(ආ) ලේ සහිත සිංහලයෝ අප අතර සිටිති.

දෙමල, සකු, මහද, ඇරබි, පරංහි, ලන්දේසි, ඉංගිරිසි, (ආ) මැලේ වචන සිය දහස් ගනනින් අපේ බසට ඇතුළු වී ඇත්ත අපේ බසේ සිංහල හමන් වෙහස් වී නැත.

ටේලිවිසිනේ "පහසා" යන වචනයක් "සිලු" යන වචනයක් (අද) මම උටුවෙමි. පස් දහස් පන්දහස් වේ, පස් සිය පන්සිය වේ. පස් දස පන්දස වේ. එය එතැනින් නොහැරී පන් දී අස - පනස වේ. අපේ රටේ න/මා/ල/ල මෙන් නැපෙන "බස් ඉසුරන් ද "පහසා" ලියා ඇති තැන් මා දැක ඇත. "දස" දැයි යනුවෙන් විශතරට පැමිණ නැතත් -පනස" යන්න "පනස්" වී ඇත. එය "නෙරුක්කින" විදියට හැදී ඇත.

මට නොතේරෙන හැටියක් මම ඔබට කියමි. එය තේරුම් ගෙන මට උපදෙසක් දෙනොත් මම අහස කරමි. මෙය විජලවකාර අදහසකි. වේ. වී. අබේගුණවර්දන පඬිතුමා තමා ලියූ පොතක මා හඳුන්වා ඇත්තේ "විජලවකාර ලේකකයකු" ලෙසය. එහි ඇත්තක් නැත්තේද නොවේ.

විශ්වාස - අපවිත්‍ර - විනාශ - දූශය - අවච්ඡාද යනු සකු වචන කිපයකි. අවිච්චා - අඛන්තේටමම - අඛියාලම - අඛිකකු - මට්ටු

- කප්පම - කුත්තු යනු දෙමල වචන කිපයකි. මේ වචන නාම පද ගනයට වැටේ. කරනවා - ගනනවා - අල්ලනවා - ගන්නවා වැනි ක්‍රියා පද එකතු කොට අපි ඒ වචන බාවිතා කරමු. කරගනනවා - අතගනවා - බඩගනනවා යන වචන මෙන් ඉහත කී වචන විශතර්ප් පවතී.

බුක් කරනවා - කෝල් කරනවා - මිපත් කරනවා - බැට කරනවා - බෝල් කරනවා වැනි ඉංගිරිසි වචන දෙස අප බලන්නේ වපර ඇසිනි. ගර්ල් (ගර්ල්) කෙනෙක්, බුක් එකක් ගැන කතා නොකල යුත්තේ අපේ වචන නිබන්ධ නිසාය. කාරක, බස්සෙක යනුවෙන් -එක"

බාවිතා වෙන්න පැන් එක, බෝතල් එක, කේතල එක වැනි වචන බාවිතා නොවේ. ඒවා පැන, බෝතලය, කේතලය යනුවෙන් සිංහල වී ඇත.

බාම, පෙල්, ක්‍රිම්, ජේස්ට්, පියුර්, සෝස්, ලයර්, ෆ්ලයර්, ට්‍රිප්, සිත්, විල්, ට්‍රක් ආදී එදිනෙද බාවිතා වන වචනවලට සිංහල මුහුණක් දැමීම යනු ද අපේ හැල යටපත් වී කරන්නගත්, පහත යටපත් වී ලාමිපුවත්, (වාසල) දෙටුව වෙනුවට ගේට්ටුවත් පැමිණ ඇත.

ලක්ශ පනහ, කෝට් පනහ, මිලියන පනහ, දස ලක්ශ පනහ ගැන මී ලෙල ලිවියේ ...

### පරිගණක අලුත්වැඩියාව

Professional Services

- # Computer Repairs & Upgrades
- # Virus Removals
- # ADSL Professional installations
- # Networking
- # Brand New Computers for sales
- # Laptop screen repairs
- # Trouble shooting Browsing, E-mail & Internet connection issues
- # All Computer parts for low price

**Jithendra Weerakoon**  
(IT Consultant)

02 Mosstrooper Court Mill Park Victoria, 3082 Australia  
M: 0422 662 218 T: 03 9005 0893 E: jaytec@tpg.com.au E: jith710@hotmail.com

## Sooriya Sri Lankan Grocery Store

සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ වෙළඳසල

ගෙදුරට අවශ්‍ය හැමදේම ගන්න එකවරක් ගොඩ වන්න වෙනස වටහා ගන්න

- සියලුම කාගේ සේවා
- ශ්‍රී ලංකාවට මුදල් යැවීම
- ආකස්
- ෆොටෝකොපි
- කුළුබඩු
- සහල්
- ධාන්‍ය
- කරවල
- ශීතකළු මාලු
- ශීතකළු වළවලු
- බෝතල් කළ ආහාර වර්ග
- පුවත්පත්
- සිවිසි
- මෙකී නොකී හැම දේම

**සූරිය**  
Sooriya

බිබිලි ටෙලුද කල

132 - 1B Alexander Av Thomastown Vic 3074 Tel - 9465 8257

සූරිය - හිරු මෙන් විශ්වාසයි